



කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරයේ යථා අධ්‍යාපන කේත්‍යය
වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිළිය

ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි තෙවන පරීක්ෂණය (බාහිර) - 2022

මාර්තු - 2025

BMGT E3065 - ව්‍යාපාර මූල්‍ය

උපදෙස් :

- i. මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් (02) සමන්වීත වේ. ('අ' සහ 'ආ' කොටස)
- ii. ප්‍රශ්න ගණන :
අ කොටස - 10
ආ කොටස - 04
- iii. සියලුම ප්‍රශ්න අනිවාර්ය වේ.
- iv. 'අ' කොටසෙහි පිළිතුරු පොතට අමුණුන්න.
- v. ප්‍රශ්න පත්‍රයේ 'අ' කොටස විභාග ගාලාවෙන් පිටතට රැගෙනයාම සපුරා තහනම් වේ.

'අ' කොටස

නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

- (01) පහත දැනු අතුරින් ආයෝජනයක් ලෙස සලකුණු ලබන්නේ,
 a) නිවසක් මිලදී ගැනීමට පුද්ගලයෙකු තුළ ඇති කැපවීම.
 a) ප්‍රතිලාභයක් ජනනය කිරීම සඳහා වත්කමක ප්‍රාග්ධනය යෙදවීම.
 a) භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මුදල් යෙදවීම.
 a) රටක ප්‍රාග්ධනය සඳහා සපයන දායකත්වය.
- (02) මූල්‍ය කළමනාකරණ පිළිබඳ පහත සඳහන් කරුණු අතුරින් නිවැරදි කරුණ වන්නේ,
 a) මූල්‍ය කළමනාකරණය කෙටි කාලයීමාවක් මත කේත්‍යාගත වේ.
 a) මූල්‍ය තොරතුරු වාර්තා කිරීම මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණයි.
 a) දත්ත එක්රේස් කිරීම සහ අර්ථවත් අයුරින් ඉදිරිපත් කිරීම මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණයි.
 a) මූල්‍ය කළමනාකරණය ව්‍යාපාරයක අය නිර්මාණය කිරීම මත කේත්‍යාගත වේ.

- (03) සම්මත අපගමනයෙන් මතිනු ලබන්නේ,
- අ) ආයෝජනයේ ප්‍රතිලාභය
 - ආ) රඳවාගත් ප්‍රතිලාභය
 - ඇ) ලාභාංශ ප්‍රමාණය
 - ඇ) අවදානම
- (04) දැයකයකට පෙර, සමන් එක කොටසකට රු. 280 බැංශින් ගෙවා XYZ සමාගමේ කොටස් 400 ක් මිලදීගෙන ඇත. වර්තමානය වනවිට සමාගමේ කොටස් මිල 100% කින් වැඩිවි ඇති අතර, මෙතෙක් සමන්හට කොටසකට රුපියල (රු.1.00) බැංශින් ලාභාංශ ගෙවීම 24 ක් ලැබේ තිබේ.
- සමන් වර්තමානයේදී මෙම කොටස් විකිණීමට තීරණය කළහොත් ඔහුට හිමිවන රඳවාගත් ප්‍රතිලාභය කොපම්පාදු?
- අ) 208.57%
 - ආ) 54.29%
 - ඇ) 108.57%
 - ඇ) 88.57%
- (05) පහත දී අතුරින් පිළිගෙවූම් කාලය ගණනය කිරීමේදී අදාළ වන්නේ,
- අ) පිළිගෙවූම් කාලසීමාව තෙක් වත්කම මගින් ජනනය කරනු ලබන මුදල් ප්‍රවාහයන්
 - ආ) වත්කම මගින් ජනනය කරනු ලබන මුදල මුදල් ප්‍රවාහයන්
 - ඇ) ප්‍රථම මුදල් ගෞ ඒම සිදුවන කාලසීමාව
 - ඇ) වත්කමෙහි පිරිවැය.
- (06) "Bird-in-the-Hand" න්‍යායය අනුව, ආයෝජකයන් ඉහළ ලාභාංශ ගෙවීමට කැමති වන්නේ ඇයි?
- අ) ආයෝජකයන් විශ්වාස කරන්නේ ලාභාංශ බෙදාහැරීම් අනාගත ප්‍රාග්ධන ලාභයට වඩා අවදානම් බවයි.
 - ආ) ආයෝජකයන් විශ්වාස කරන්නේ ලාභාංශ බෙදාහැරීම් අනාගත ප්‍රාග්ධන ලාභයට වඩා අවදානම් නොවන බවයි.
 - ඇ) ආයෝජකයන් ලාභාංශ බෙදාහැරීම් පිළිබඳව උපේක්ෂා සහගත වේ.
 - ඇ) ඉහළ ලාභාංශ බෙදාහැරීම් සමාගමේ රඳවාගත් ඉපැයිම් වැඩි කරයි.

- (07) සමාගමක බිවා අගය 1.2, අවදානම්-රහිත අනුපාතය (risk free rate) 4%, සහ වෙළඳපල අවදානම් අධිකය (market risk premium) 6% වේ. ප්‍රාග්ධන වත්කම් මිලකිරීමේ ආකෘතියට අනුව (Capital Asset Pricing Model (CAPM)) සමාගමේ සාමාන්‍ය කොටස් පිරිවැය කියද?
- අ) 10.4% ඇ) 11.2%
- ආ) 9.6% ඇ) 8.8%
- (08) සංයුත උපකල්පිතයට (Signaling Hypothesis) අනුව ලාභාංශ වර්ධනයක් ආයෝජකයින් දිනාන්තක සංයුතයක් ලෙස සළකන්නේ ඇයි ?
- අ) එය සමාගමට නව ආයෝජන අවස්ථා නොමැති බව පෙන්වයි.
- ඇ) එය සමාගම කොටස් මිල විකෘතියට ලක් කිරීමට උත්සාහ කරයි.
- ආ) එය සමාගමේ කළුමනාකරණය අනාගත ආදායම් වර්ධනය පිළිබඳව විශ්වාස කරන බව පෙන්වයි.
- ඇ) එය සමාගමේ රඳවාගත් ඉපැයිම් ප්‍රමාණය අඩු කරයි.
- (09) පහත දැක්වෙන සාධකවලින් සමාගමේ බිවා අගය මත බලපෑමක් නොකරන්නේ කුමක්ද?
- අ) ව්‍යාපාරක අවදානම
- ඇ) මූල්‍ය තෝරානය (financial leverage)
- ආ) ආදායම් ව්‍යුහාවය
- ඇ) මූල වත්කම් ප්‍රමාණය
- (10) සමාගමක මූල්‍ය දත්ත පහන පරිදි වේ.
 ජ්‍යම වත්කම් (current assets) රු 100,000
 තොගය (inventory) රු 30,000
 ජ්‍යම වගකීම් (current liabilities) රු 50,000
 Acid-Test අනුපාතය කුමක්ද?
 අ) 1.4
 ඇ) 1.0
 ආ) 1.2
 ඇ) 1.6

(කෛණු 2 x 10 = උණු 20)

‘ආ’ කොටස

ප්‍රශ්න අංක 01

- අ) “මූල්‍ය කළමනාකරණය ප්‍රධාන තීරණ තුනකට පිළිබුරු සපයන අධ්‍යයනයක් වේ.” පහද්‍යන්න.
 (ලකුණු 05)
- ආ) කොටස්කරුවන්ගේ දනය උපරිම කිරීම ලාභය උපරිම කිරීමට වඩා වැදගත් වන්නේ ඇයිදැයි කෙටියෙන් පහද්‍යන්න.
 (ලකුණු 05)
- ඇ) XYZ සමාගම නිෂ්පාදන කටයුතු සඳහා වඩාත් සුදුසු යන්තුය මිලදී ගැනීම සඳහා නව යන්තු දෙකක් ඇගයීමට අපේක්ෂා කරයි. එක් යන්තුයක විවිධාකම රු. 150,000 වන අතර යන්තු දෙකකිම ආපුකාලය වසර 05 ක් බැඟින් වේ. යන්තු දෙක සරල මාර්ග ක්‍රමයට සෞය කරනු ලැබේ. යන්තු දෙකකි සුන්මුන් අගයන් පහත පරිදී වේ.

යන්තුය	X	Y
සුන්මුන් අගය	රුපියල් 10,000	රුපියල් 10,000

X යන්තුය සඳහා පළමු වසරේ නැඩත්තු වියදම ලෙස රු. 20,000 වැය වුවද එය වසරකට 8% කින් ඉහළ යනු ඇතුයි අපේක්ෂා කෙරේ. Y යන්තුයේ වාර්ෂික නැඩත්තු පිරිවැය පළමු වසරදී රු. 30,000 ක් වන අතර එය වාර්ෂිකව 12% කින් ඉහළ යනු ඇතුයි අපේක්ෂා කෙරේ.

නව යන්තු මගින් එවලා පිරිවැය අඩු කිරීමට ඉඩ ඇති බැවින්, හාවතා කරන යන්තුය අනුව දායකත්වය වෙනස් වේ. එක් එක් යන්තුයෙන් ලැබෙන දායකත්වය (නැඩත්තු පිරිවැය හැර) පහත පරිදී වශාශන කර ඇත. අරමුදල් ගලාජ්ම එක් එක් වර්ෂය අවසානයේ සිදුවුනු ඇතුයි උපකල්පනය කෙරේ.

වර්ෂය	1	2	3	4	5
දායකත්වය - X යන්තුය (රු'000)	40	60	75	90	110
දායකත්වය - Y යන්තුය (රු'000)	50	65	95	105	100
වට්ටම් අනුපාතය (12%)	0.893	0.797	0.712	0.636	0.567

මධ විසින් X හා Y යන්තු සඳහා පහත සඳහන් දී ගණනය කරන්න.

- (i) ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය
- (ii) ගුද්ධ වර්ථමාන අගය
- (iii) කුමන යන්තුය තෝරාගත යුතු ද? පැහැදිලි කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක 02

- අ) මුදලේ කාලීන වටිනාකම පිළිබඳ දැනුම උපයෝගී කරගනිමින් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයයන්න.
- (i) 2018 මැයි 11 වන දින දුමින් ඔහුගේ මිතුරෙකුගෙන් රු. 21,000 ක මුදලක් යෙටි ගත්තේය. දුමින් 12% ක වාර්ෂික පොලී අනුපාතයක් ගෙවීමට එකා වූයේ නම් මාස 22 ක් සඳහා ඔහු ගෙවිය යුතු මුළු මුදල ගණනය කරන්න.
 - (ii) ඔබ රු. 10,000 ක මුදලක් 15% ක වාර්ෂික පොලීයක් ගෙවන ගිණුමක තැන්පත් කළේ නම්, වසර 10 කට පසුව ගිණුමේ කොපමණ මුදලක් තිබේද? (පොලීය කාරකුමය වශයෙන් සංගුණනය වේ.)
 - (iii) මාස 08 කින් රු. 21,000 ක මුදලක් ලබාගැනීමට නම් 15.8% ක වාර්ෂික පොලීයක් ගෙවන ගිණුමක අද දින කොපමණ මුදලක් තැන්පත් කළ යුතුද? (පොලීය සැම සහියකම සංගුණනය වේ.)
 - (iv) ඔබ රු. 10,000 ක මුදලක් 12% ක අර්ධ වාර්ෂික වැළැ පොලීය ගෙවන ගිණුමක තැන්පත් කළේනම්, ගිණුමෙහි ඇති මුදල රු. 16,000 වීමට කොපමණ කාලයක් ගතවේද?
 - (v) ඔබ වසර 9 ක කල්පිතීමක් සහිත තැන්පතුවක රු. 1750 ක් ආයෝජනය කර 8.5% ක වාර්ෂික වැළැ පොලීයක් අඛණ්ඩව ලබා ගන්නේ යැයි සිතමු. මෙම ආයෝජනයේ අනාගත වටිනාකම ගණනය කරන්න.

(ලකුණු 10)

- ආ) ක්‍රමවත් අවධානම (Systematic risk) සහ අත්‍යමවත් අවධානම (Unsystematic risk අතර වෙනස පහදන්න.

(ලකුණු 04)

- (අඟ) පසුගිය වසර හතර තුළ X සහ Y යන සුරුකුම්පත්වලින් ලද ප්‍රතිලාභ සහ එහි සම්බන්ධතාවයන් පහත සඳහන් වේ.

වසර	පුරකුම්පන් X		පුරකුම්පන් Y	
	සම්භාවිතාවය	ප්‍රතිලාභ (%)	සම්භාවිතාවය	ප්‍රතිලාභ (%)
2024	0.12	-20	0.15	-14
2023	0.28	22	0.18	26
2022	0.35	36	0.50	25
2021	0.25	18	0.17	20

මධ්‍ය විසින් පහත දැනගෙන කරන්න.

- (i) පුරකුම්පන් X හා Y හි අපේක්ෂිත ප්‍රතිලාභය (Expected return)
- (ii) පුරකුම්පන් X හා Y හි සම්මත අපගමනය (Standard Deviation)
- (iii) වඩාත්ම අවදානම ඇති ආයෝජනය කුමක්ද? මධ්‍ය පිළිතුර පහදන්න.

(ලකුණු 06)

(මුළු ලකුණු 20)

ප්‍රශන අංක 03

- අ) Dividend Irrelevance, Bird – in – the Hand සහ Tax preference යන ලාභාංශ ප්‍රතිපත්ති න්‍යායන් තුන සහයා වෙනස්කම් පැහැදිලි කරන්න. එම එක් එක් න්‍යායයේ ප්‍රධාන තරේක පැහැදිලි කර මධ්‍ය වඩාත් නිවැරදි යැයි සිතාන න්‍යායය සාකච්ඡා කරන්න.

(ලකුණු 06)

- ආ) කොටස්වල පිරිවැය ඇස්තමේන්තු කිරීමේදී බේවා (β) ඉතා වැදගත් අංගයකි. කොස් වෙනත් බේවා (β) අයය කාලයන් සමඟ උච්චාවචනය විය හැකිය. ඒ අනුව සමාගමක් සඳහා බේවා වෙනස් විය හැක්කේ කොස්දැයි පැහැදිලි කර බේවා අයය වෙනස්වීමට බලපාන ප්‍රධාන සාධක 03 ක් පැහැදිලි කරන්න.

(ලකුණු 06)

- අ/ ආර්ථික ප්‍රාග්ධන ව්‍යුහය පහත පරිදි වේ.

ප්‍රාග්ධන ව්‍යුහය	ප්‍රතිශතය
කොටස් ප්‍රමාණය	70%
ණය ප්‍රමාණය	30%
කොටස් පිරිවැය	12%
ණය පිරිවැය	8%
බඳ අනුපාතය	30%

- i. බරතබන ලද සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය (Weighted Average Cost of Capital – WACC) ගණනය කරන්න.
- (ලකුණු 04)
- ii. සීමාගම තම මූදල ප්‍රමාණය 50% දක්වා ඉහළ නංවා ගන්නේ නම්, නව WACC ගණනය කර, එය සීමාගමට ප්‍රයෝග්‍යනවන් ද නැදු සාකච්ඡා කරන්න.
- (ලකුණු 04)
- (මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක 04

අ) Nortan Corporation පිළිබඳව පහන මූල්‍යමය තොරතුරු දක්වා ඇත.	
ගුද්ධ ආදායම (Net Income)	රු. 53,690
ගුද්ධ විකුණුම (Net Sales)	රු. 494,000
මුළු වත්කම් : වසර ආරම්භයේදී	රු. 300,000
මුළු වත්කම් : වසර අවසානයේදී	රු. 346,390
කොටස් හේමියන්ගේ හිමිකම : වසර ආරම්භයේදී (Shareholder's Equity)	රු. 180,000
කොටස් හේමියන්ගේ හිමිකම : වසර අවසානයේදී (Shareholder's Equity)	රු. 234,390
මුළු සාමාන්‍ය කොටස් සංඛ්‍යාව (Total Common Shares Outstanding)	27,400
කොටසක වෙළදපල මිල (Market Price per Share)	රු. 15
වාර්ෂික කොටසක ලාභාංගය (Annual Dividend per Share)	රු. 2

ඉහත තොරතුරු මත පදනම්ව පහන ගිණුම්කරණ අනුපාත (Accounting Ratios) ගණනය කරන්න.

- i. ලාභ අනුපාතය (Profit Margin Ratio)
- ii. වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (Return on Assets - ROA)
- iii. කොටසක ඉපයුතුම (Earnings per Share - EPS)
- iv. මිල ඉපයුතුම අනුපාතය (Price to Earnings - P/E Ratio)
- v. ලාභාංග එලදා අනුපාතය (Dividend Yield Ratio)

(ලකුණු 10)

- (ආ) ව්‍යාපාරයක් ගේ ලාභාංග ප්‍රතිපත්තිය (Residual Dividend Policy) පිළිපිළියි.
- ප්‍රාග්ධන අයවැය (Capital Budget) රු. 800,000

ඉලක්කගත ප්‍රාග්ධන ව්‍යුහය (Target Capital Structure):

ඡය : Debt)	40%
කොටස් (Equity)	60%

- පූරෝගිත ගුද්ධ ආදායම (Forecasted Net Income) රු. 600,000

ඉහත මූල්‍ය විස්තර මත පදනම්ව පහත දැ ගණනය කරන්න.

- යේෂ ලාභාංග ආකෘතිය (Residual Dividend Model) භාවිතයෙන් ලාභාංග ගෙවීම් ප්‍රමාණය ගණනය කරන්න.
- ප්‍රාග්ධන අයවුය (Capital Budget) රු. 1,000,000 ක් දක්වා ඉහළ ගියහොත්, එය ලාභාංග ගෙවීම් සඳහා කරන බලපෑම කුමක්ද?

(ලකුණු 06)

- (අ) නිෂ්පාදන සමාගමක මතු සඳහන් විස්තර ඔබට සපයා ඇත.

තොග කාලය (Inventory Period)	45 දින
ණයගැනීම් කාලය (Accounts Receivable Period)	30 දින
ණයහිමි කාලය (Accounts Payable Period)	20 දින

මඟ ටීසින් :

- මෙහෙයුම් වකුය (Operating Cycle)
- මුදල් වකුය (Cash Cycle) ගණනය කරන්න.

(ලකුණු 04)

(මුළු ලකුණු 20)